

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය - බස්නාහිර පළාත
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය වෙත
ප්‍රවාහන සේවා සැපයීමට ලංසු කැඳවීමයි.
සේවාව සැපයිය යුතු මාර්ගය - මිනුවන්ගොඩ - බත්තරමුල්ල

බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ බස්නාහිර පළාත්සභා කාර්යාල සංකීර්ණයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට මිනුවන්ගොඩ - බත්තරමුල්ල මාර්ගය සඳහා 2021.12.31 දින දක්වා ප්‍රවාහන සේවා සැපයීමට සුදුසු සේවා සැපයුම්කරුවකු තෝරා ගැනීම පිණිස බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවන් වෙතින් මුද්‍රා තබන ලද ලංසු කැඳවීම් කරනු ලැබේ.

මේ පිළිබඳ උනන්දුවක් දක්වන ලංසුකරුවන්හට ලංසු ලේඛණ රාජකාරී දිනයන්හිදී පෙ.ව 9.00 සිට ප.ව 03.00 දක්වා මෙම අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ පාලන අංශයේදී , ගම්පහ 01 සහ ගම්පහ 02 ප්‍රාදේශීය කාර්යාලයන්හිදී හෝ අධිකාරියේ www.rpta.wv.gov.lk වෙබ් අඩවිය මගින් පරීක්ෂා කිරීම සිදු කළ හැක.

ලංසුකරුවන්ට උපදෙස්

1. අයදුම්පත්‍ර භාරගන්නා අවසන් දිනය සහ වේලාව - 2021/04/29 ප.ව 14.00
2. ආපසු ගෙවනු ලබන තැන්පතු මුදල රු.5000කි. එය ප්‍රධාන කාර්යාලය, ගම්පහ 01 ප්‍රාදේශීය කාර්යාලය , ගම්පහ 02 ප්‍රාදේශීය කාර්යාලයන්හි මුදල් අයකැමි වෙත ගෙවීම් කළ හැක.
3. මේ සමඟ යොමුකර ඇති අයදුම්පත්‍රයට අනුකූල වන පරිදි තමා විසින් සකස් කරගත් අයදුම්පත්‍රයක් මගින් මිල ගණන් ඉදිරිපත් කළ හැක. අසම්පූර්ණ වූ අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබේ .

2021/04/29 දින ප.ව 2.00ට පෙර මුද්‍රා තබන ලද ලංසු පත්‍රිකා පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන පරිදි හෝ අතින් ගෙනවිත් එම ලිපිනයේ බිම් මහලේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාලන) නිල කාමරයේ තබා ඇති ලංසු පෙට්ටියට බහාලීමට කටයුතු කළ යුතුය. එදින පස්වරු 2.00 ට ලංසු විවෘත කරනු ලබන අතර, අයදුම්කරුට හෝ ඔහුගේ ලිඛිත බලයලත් නියෝජිතයෙකුට එම අවස්ථාවට සහභාගී විය හැකිය.

ලංසු ප්‍රදානය පිළිබඳව අවසාන තීරණය ප්‍රසම්පාදන කමිටුව සතුවේ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර 011-2877421 මගින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාලන) හෝ 011-2887873 මගින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) අමතා ලබාගත හැකිය.

සභාපති,
ප්‍රසම්පාදන කමිටුව,
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය,
අංක:89, රත්මගපාය, කඩුවෙල පාර,
බත්තරමුල්ල
2021.04.19